



(දසවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 42.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2025 මාර්තු 17 සඳුදා පූ.හා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, කථානායකතුමා

ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු හේමාලි වීරසේකර මහත්මිය, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා

ගරු අනුර කරුණාතිලක මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා

ගරු කේ.ඩී. ලාල් කාන්ත මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා

ගරු කුමාර ජයකොඩි මහතා, බලශක්ති අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, කම්කරු අමාත්‍යතුමා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පරිසර අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා

- ගරු සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය
- ගරු බිමල් රත්නායක මහතා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා
- ගරු ආනන්ද විජේපාල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා
- ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා
- ගරු වසන්ත සමරසිංහ මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
- ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා
- ගරු විජිත හේරත් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා
- ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
- ගරු චතුරංග අබේසිංහ මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු නාමල් කරුණාරත්න මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු රත්න ගමගේ මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එරංග ගුණසේකර මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ගමගෙදර දිසානායක මහතා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මුනීර් මුලාභර් මහතා, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු නීතිඥ සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ටී. බී. සරත් මහතා, නිවාස නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) හර්ෂණ සූරියපෙරුම මහතා, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නලින් හේවගේ මහතා, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ සාගරිකා අනාවැදි මහත්මිය
 ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
 ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා
 ගරු ජේ.සී. අලවතුමා මහතා
 ගරු හේමා විතානගේ අංකුඹුර ආරච්චි මහතා
 ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
 ගරු (ආචාර්ය) කොමල්‍යා ආරියරත්න මෙනෙවිය
 ගරු එම්.එස්. උදුමාලෙඛිනි මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු රචි කරුණානායක මහතා
 ගරු ක්‍රිෂ්නන් කලෙයිවෙල්චි මෙනෙවිය
 ගරු උපුල් කිත්සිරි මහතා
 ගරු නීතිඥ වමන්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය
 ගරු කදිරවෙලු ඡන්මුගම් කුමාරසිංහ මහතා
 ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය
 ගරු ලසිත් භාෂණ ගමගේ මහතා
 ගරු තිලංක යූ. ගමගේ මහතා
 ගරු නිලුෂා ලක්මාලි ගමගේ මහත්මිය
 ගරු අජන්ත ගම්මුල්ලගේ මහතා
 ගරු නිහාල් ගලප්පත්ති මහතා
 ගරු සමන්මලි ගුණසිංහ මහත්මිය
 ගරු අශෝක ගුණසේන මහතා
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු රුවන්තිලක ජයකොඩි මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු (වෛද්‍ය) කවින්ද හේමාන් ජයවර්ධන මහතා
 ගරු දිලිත් ජයවීර මහතා
 ගරු නීතිඥ කුමාරි ජයසිංහ මහත්මිය
 ගරු ටී.කේ. ජයසුන්දර මහතා
 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා

ගරු චන්දන තෙන්නකෝන් මහතා
 ගරු වාමර සම්පත් දසනායක මහතා
 ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු පලනි දිගම්බරම් මහතා
 ගරු තනුර දිසානායක මහතා
 ගරු සුජීව දිසානායක මහතා
 ගරු නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා
 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා
 ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු නන්දන පත්මකුමාර මහතා
 ගරු අරුණ පනාගොඩ මහතා
 ගරු නිමල් පලිහේන මහතා
 ගරු නිශාන්ත පෙරේරා මහතා
 ගරු අජිත් පී. පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු ලාල් ප්‍රේමනාත් මහතා
 ගරු රෝහණ බංඩාර මහතා
 ගරු නන්ද බණ්ඩාර මහතා
 ගරු සුදත් බලගල්ල මහතා
 ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවනන්දරාජා මහතා
 ගරු ඊ.එම්. බස්නායක මහතා
 ගරු විජේසිරි බස්නායක මහතා
 ගරු සුනිල් බියන්විල මහතා
 ගරු (වෛද්‍ය) සඳරුවන් මදරසිංහ මහතා
 ගරු ලුනිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා
 ගරු ජගත් මනුවර්ණ මහතා
 ගරු ඉම්රාන් මහරුෆ් මහතා
 ගරු වානක මාදුගොඩ මහතා
 ගරු රුවන් මාපලගම මහතා
 ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා

ගරු අසෝක සපුමල් රත්වල මහතා
 ගරු තුරෙරාසා රවිකරත් මහතා
 ගරු මුජ්ඣුර් රහුමාන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු මනෝජ් රාජපක්ෂ මහතා
 ගරු සුනිල් රාජපක්ෂ මහතා
 ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
 ගරු කංචන වැලිපිටිය මහතා
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා
 ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය
 ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
 ගරු ෆස්මින් ෂරීෆ් මහතා
 ගරු (වෛද්‍ය) ඉලෙයිසබෙත් සිරිනාත් මහතා
 ගරු ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
 ගරු චන්දන සූරියආරච්චි මහතා
 ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා
 ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා
 ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා
 ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
 ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා
 ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය
 ගරු දිනේෂ් හේමන්ත මහතා
 ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය
 ගරු නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා
 ගරු මුහම්මද් ෆයිසාල් මහතා

කුෂානි රෝහණදි ර මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

වමින්ද කුලරත්න මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

හංස අබේරත්න මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස් විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන: කථානායකවරයා විසින් මතු පළවන නිවේදන කරන ලදී:—

I

“2025 මාර්තු 14 දින මාගේ නිවේදනයෙහි සඳහන් පෙන්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ‘එකතු කළ අගය මත බදු (සංශෝධන)’ නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙන්සමක පිටපතක් 2025 මාර්තු 15 දින මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.”

II

“ගරු මන්ත්‍රීවරුනි, 2025 මාර්තු 14 දින ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් සිදු කරන ලද අමාත්‍යාංශ නිවේදනය අතරතුර සභාගත කරන ලද ‘බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව’ මුද්‍රණය කරන ලදුව, ඔබගේ පරිශීලනය සඳහා සභා මේසය මත තබා ඇති බව දැනුම් දීමට කැමැත්තෙමි.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම: (1) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් 2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර, එම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(2) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් 2023 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර, එම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා විසින් එකී කාරක සභාව වෙත යොමු කරන ලද —

- (i) 2022 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව;
- (ii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව;
- (iii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව; සහ
- (iv) 2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

4. මහජන පෙත්සම් පිළිගැන්වීම:

(1) (i) කොළඹ 14, මුස්තාපා ගොඩනැගිල්ල, තුන්වැනි මහල, තානාපති ආරක්ෂක කොට්ඨාසය යන ලිපිනයෙහි පදිංචි එම්. කේ. දේවප්‍රිය මහතාගෙන් ලැබුණු 2025.01.20 දිනැති පෙත්සම; සහ

(ii) දොඩන්දුව, කරාවෙගොඩ, 65 කණුව අසල යන ලිපිනයෙහි පදිංචි සුදන්ති මීරන්දා සමරනායක මහත්මියගෙන් ලැබුණු 2024.02.15 දිනැති පෙත්සම

ගරු රත්න ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.

(2) (i) රාගම, තුඩුවේගෙදර, තල්ගස්වල පාර, අංක 600/3 දරන ස්ථානයෙහි පදිංචි කේ. එම්. හෙට්ටිආරච්චි මහත්මියගෙන් ලැබුණු 2025.01.20 දිනැති පෙත්සම; සහ

(ii) ගම්පහ, ඉදිගොල්ල, අංක 74/7 ඒ දරන ස්ථානයෙහි පදිංචි එම්. ආර්. ඒ. මොරායස් මහත්මියගෙන් ලැබුණු 2025.02.07 දිනැති පෙත්සම

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.

(3) වත්තල, හුණුපිටිය, නන්දන මාවත, 'ග්‍රාමලී', අංක 382/3 දරන ස්ථානයෙහි පදිංචි හික්කඩුවගේ ජීව ඉන්දික ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු 2025.01.15 දිනැති පෙත්සම ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා විසින් පිළිගන්වන ලදී.

30(10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. ආංශික අධීක්ෂණ කාරක සභා: පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීම සඳහා මතු දැක්වෙන පරිදි ආංශික අධීක්ෂණ කාරක සභා හතක් (07) පත් කළ යුතු ය:—

- (1) ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
- (2) යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
- (3) අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
- (4) සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
- (5) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
- (6) විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
- (7) රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය. එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

6. විසර්ජන පනත් කෙටුම්පත — (විසිදෙවැනි වෙන් කළ දිනය): කාරක සභාවේදී තවදුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 101

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ යෝජනාව, — “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.භා. 10.50 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.00 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 3.31 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මූලාසනාරූඪ විය.)

(අ.භා. 4.49 ට ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයක්: 9 වැනි පිටුවේ 14 වැනි පේළිය ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“පුනරාවර්තන 8,600,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 101 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 640,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 101 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 109,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයක්: 9 වැනි පිටුවේ 19 වැනි ඡේදය ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 02 සංවර්ධන වැඩසටහන 1,650,000,000 2,076,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 201

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 129,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 8,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,708,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 125,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 202

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 202 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 179,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 202 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 31,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 203

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 203 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 208,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 203 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 62,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 204

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 204 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 253,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 204 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 47,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 205

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 205 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 114,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 205 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 21,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 206

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 160,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 12,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 797,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 631,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 207

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 341,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 25,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,706,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 448,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 208

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 98,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 30,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 333,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 319,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 209

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 209 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 168,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 209 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 10,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 209 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 116,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 209 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,471,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 160

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 160 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,012,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 160 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 85,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 160 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,704,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 160 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 908,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 283

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 283 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,500,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 283 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,280,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 284

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 284 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 5,324,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 284 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 406,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 291

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 291 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 419,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 291 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 382,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 294

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 294 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 741,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 294 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 167,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 322

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 322 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 834,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 322 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 278,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අනතුරුව සභාපති ප්‍රගතිය වාර්තා කළ යුතු යැයි ද, නැවත රැස්වීමට අවසර ගත යුතු යැයි ද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2025 මාර්තු 18 අඟහරුවාදා.

7. ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාව (2021): බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව,— 1994 අංක 7 දරන ගාලු උරුමය පදනම පනතේ III කොටසේ 16 වන වගන්තිය යටතේ 2023.12.06 දින ඉදිරිපත් කරන ලද 2021.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ගාලු උරුමය පදනමේ 2021 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

8. කල් තැබීම (නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව): “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතු ය”යි පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදීත්, විවාද විය.

එකල්හි වේලාව අ.හා. 6.30 වූයෙන්, මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

ඊට අනුකූලව, පාර්ලිමේන්තුව 2025 පෙබරවාරි 21 සභා සම්මතිය අනුව, 2025 මාර්තු 18 අඟහරුවාදා පූ.හා. 9.30 වනතෙක් කල් ගියේ ය.